



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව
சமுர்த்தி அபிவிருத்தி திணைக்களம்
Department of Samurdhi Development



මුදල් අමාත්‍යාංශය
 සමෘද්ධි , ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ද්‍රාණ උපයෝජන
 රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
நிதி அமைச்சு
சமுர்த்தி, வதிவிடப் பொருளாதார, நுண்ணிதிய, சுயதொழில், வியாபார அபிவிருத்தி மற்றும்
கீழுழைப்பு பயன்பாட்டு அரச வளங்கள் அபிவிருத்தி இராஜாங்க அமைச்சு
Ministry of Finance
State Ministry of Samurdhi, Household Economy, Micro Finance, Self Employment, Business
Development and Underutilized State Resources Development

මගේ අංකය DSD/HO/05/MF/01/වකුලේඛ
 எனது இல
 My No

ඔබේ අංකය
 உமது இல
 Your No

දිනය 2020.11.11
 திகதி
 Date

සමෘද්ධි ප්‍රජා මූල බැංකු වකුලේඛ :- 2020/14 ට පළමු එකතුව.

සියළුම විධායක කමිටු/ පාලක මණ්ඩල සභාපතිවරුන්,
 සමෘද්ධි ප්‍රජා මූල බැංකු/ බැංකු සමිති කළමනාකරුවන් ,

සමෘද්ධි බැංකු/ බැංකු සමිති මගින් බැංකු සාමාජිකයින් සඳහා ක්‍රියාත්මක ණය
යෝජනා ක්‍රමවල වාර්ෂික ණය පොලී අනුපාතයන් නැවත සංශෝධනය කිරීම

2020.09.29 දින නිකුත් කරන ලද සමෘද්ධි ප්‍රජා මූල බැංකු වකුලේඛ අංක 2020/14 මගින් ක්‍රියාත්මක ණය පොලී අනුපාතයන් 2020.10.15 දින පැවැති සමෘද්ධි බැංකු සහ බැංකු සමිති කළමනාකරණ මණ්ඩල තීරණය අනුව පහත පරිදි සංශෝධනය කරන බව දන්වමි.

02. පහත සඳහන් ණය යෝජනා යටතේ නිකුත් කරන නව ණය මුදල් සඳහා 2020.11.25 දින සිට වාර්ෂික ණය පොලී අනුපාත සංශෝධනය කරන බව දන්වමි.

ණය වැඩසටහන	වාර්ෂික ණය පොලී අනුපාතය
ගෘහ ඒකක යටිතල පහසුකම් (නිවාස)	9%
පාරිභෝගික ණය	9%
හදිසි ආපදා ණය	8%

03. සමෘද්ධි බැංකු වල ක්‍රියාත්මක ආපදා ණය යෝජනා ක්‍රමය මින් ඉදිරියට හදිසි ආපදා ණය ලෙස හඳුන්වනු ලබයි. එමෙන්ම මෙම ණය වැඩසටහන යටතේ ණය ලබාදීමේදී සත්‍ය වශයෙන් සිදුවන ආපදා හේතු කරගෙන පැන නඟින මුදල් අවශ්‍යතා වෙනුවෙන් ණය මුදල් නිකුත් කරන ලෙස දන්වමි.

04. නිරෝධායන කටයුතු සඳහා පනවන ලද පොලිස් ඇදිරි නීතිය සහ සංවරණ සීමාවන් පනවා ඇති ප්‍රදේශ වල සහ ඉදිරියේදී එම තත්ත්වයන්ට යටත් වන ප්‍රදේශ වල ණයකරුවන්ට ණය ගෙවීමේදී මාසික ණය වාරිකය ගෙවීම ප්‍රමාද වන අවස්ථාවල අයකරන 5% දඩ පොලිය ඉවත් කරන බව දන්වමි. දැනටමත් අය කරගෙන ඇති දඩ පොලියක් ඇත්නම් නැවත ණය කරු වෙත ලබාදීමට කටයුතු කළ යුතු වේ. මෙම උපදෙස් ඒ ඒ ප්‍රදේශවල ඉහත නිරෝධායන නීතින් ඉවත් කරන තුරු පමණක් බවද තවදුරටත් කාරුණිකව දන්වමි.

05. සමෘද්ධි අභිමානී ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදෙනු ලබන ණය මුදල් ආපසු අය කර ගැනීමේ කාල සීමාව මාස 12 සිට උපරිම මාස 24 ක් ලෙස සංශෝධනය කල බව ද තවදුරටත් දන්වා සිටිමි.



ආර්.පී.බී. තිලකසිරි,
අධ්‍යක්ෂ ජනරාල්.

පිටපත් :-

1. ලේකම්, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය. - කා.දැ.ස.
2. දිස්ත්‍රික් ලේකම්වරුන් / දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කා.දැ.ස හා අ.ක.ස.
3. ප්‍රධාන අභ්‍යන්තර විගණක - සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව - අ.ක.ස.
4. දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කා.දැ.ස. සහ අ.ක.ස.
5. ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - කා.දැ.ස. හා අ.ක.ස.
6. අංශ ප්‍රධානීන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව - අ.ක.ස.
7. නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්/ සහකාර අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල - අ.ක.ස.